

ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය
කොළඹ
ප්‍රවෘත්ති නිවේදනය
මහජන කටයුතු අංශය

දුරකථනය: +94 (1) 249-8100
විද්‍යුත් තැපෑල: VanHornNT@state.gov

ෆැක්ස්: +94 (1) 244-9070
<http://lk.usembassy.gov>

නිවේදන අංක: 10052018

එක්සත් ජනපද තානාපති කාර්යාලය
යාපනේ සංස්කෘතික උරුම සංරක්ෂණ ව්‍යාපෘතියක් දියත් කරයි.

යාපනය, ඔක්තෝබර් 5: යාපනේ විශ්ව විද්‍යාලයේ ඇති පූර්ව ඓතිහාසික පුරාවස්තු එකතුව සංරක්ෂණය කිරීමේ දැ-අවුරුදු ව්‍යාපෘතියක් නියෝජ්‍ය තානාපති රොබට් හිල්ටන් විසින් අද ආරම්භ කරන ලදී. සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදලෙන් (AFCP) එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 23කට (ඩොලර් 140,000) වැඩි මුදලක් සපයයි.

පෙර නිලධාරීන්ගේ නැවත ගෙන ආ නොහැකි ලෙස විනාශයට පත් වෙමින් තිබෙන මැටි බදුන්, තඹ හා පින්තල භාණ්ඩ, ප්‍රතිමා, කාසි, කොරල් ගල් හා පිඟන් භාණ්ඩ වැනි පුරාවස්තු මෙම ව්‍යාපෘතිය යටතේ සංරක්ෂණය කරනු ඇත. මෙයින් බොහොමයක් උතුරු පළාතේ කැනීමිවලින් ලැබුණු ද්‍රව්‍ය වේ. මෙම ව්‍යාපෘතියට යාපනේ විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හදාරණ උපාධි අපේක්ෂකයන් මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයන්ද සම්බන්ධ වනු ඇත. එක්සත් ජනපද තානාපති කාර්යාලයට හා සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදලට (AFCP) මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු හා ව්‍යාපෘති අධ්‍යක්ෂ වන මහාචාර්ය පී.පුෂ්පරත්නම් විසිනි. යාපනේ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මෙම ව්‍යාපෘතියට සහාය වනු ඇත.

"ජාතියක සංස්කෘතික උරුමය ඉතා වටිනා සම්පතකි" යයි නියෝජ්‍ය තානාපති හිල්ටන් ප්‍රකාශ කළේය. "සංස්කෘතික උරුමය අපට සිහිපත් කරන්නේ මිනිස් වර්ගයාගේ ඓතිහාසික අත්දැකීම්ය. ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිහාසය කියවෙන මෙම වැදගත් පුරාවස්තු සංරක්ෂණය කිරීමට එක්සත් ජනපද තානාපති කාර්යාලය සහාය වීම මගේ මහත් සතුටට හේතු වේ". සංරක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව මෙම පුරාවස්තු යාපනේ විශ්ව විද්‍යාලයේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

2001 වර්ෂයේ සිට සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල (AFCP) ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 13කට අරමුදල් සපයා තිබේ. මේ අතර බෞද්ධ විහාරයක් සංරක්ෂණය කිරීම, මඩකලපුවේ ලන්දේසි බලකොටුව ප්‍රතිසංස්කරණය, අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ බෞද්ධ, හින්දු හා අනිකුත් භාණ්ඩ සංරක්ෂණය, ආදිවාසී, දෙමළ හා බෞද්ධ ප්‍රජාවන්ගේ පූජාවිධි හා සම්බන්ධ සංගීතය හා නැටුම් ආදි අස්පර්ශ්‍යීය උරුමයන් සංරක්ෂණය කිරීම ආදිය වේ.

ලොව පුරා රටවල් 100කට වැඩි ගණනක සංස්කෘතික ස්ථාන, සංස්කෘතික භාණ්ඩ හා සාම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන ආකාර ආදිය සංරක්ෂණය කිරීමට සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල (AFCP) ආධාර කරයි. වැඩි විස්තර පහත වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ.

<https://eca.state.gov/cultural-heritage-center/ambassadors-fund-cultural-preservation>

[නියෝජ්‍ය තානාපති රොබට් හිල්ටන් මහතා විසින් පැවැත්වූ දේශනය.](https://lk.usembassy.gov/charge-daffaires-robert-hiltons-remarks-at-inauguration-of-afcp-grant-at-the-university-of-jaffna/)

<https://lk.usembassy.gov/charge-daffaires-robert-hiltons-remarks-at-inauguration-of-afcp-grant-at-the-university-of-jaffna/>